



# ඡම’ වැශේ සිහිනයකි

උපුල් නිගාහ්ත ගමගේ



සඳහට ගොයාගෙන අප යන විට,  
 අසතුව එහාටා අපට ගොය ගෙන,  
 ලාභය ගොයාගෙන. ලාභය තියන  
 තැනට අප යන විට, අප සිරිනා  
 තැනට, අපට කොයා ගෙන අලාභය  
 පැමිණෙනාටා. අප කට්ටුවින් අලාභයක්  
 ගොයාගෙන හියේ තැනැ. අසතුවින්  
 ගොය ගෙන හියේ තැනැ. අප  
 සොරිවෙම සඳහට. පුරුදනා කඳුව  
 ලාභය. සිසිම ප්‍රාර්ථනයක, සිසිම ද්‍රව්‍ය  
 සිලිනයක, ඉවිත් තැනැ අලාභයට.  
 ඉවිත් තැනැ අසතුවිට. කට්ටු ද්‍රව්‍ය හින  
 ජාත්‍යන්තේ අසතුනයට පත් වෙන්න.  
 සැම ද්‍රව්‍ය සිනයක්ම පටන් සත්තේ  
 හරි උස්සනට. උස්සන ද්‍රව්‍ය හින,  
 උස්සන මිලුපෙනයාත්තු, උස්සන  
 පුරුදනා, උස්සන අපේක්ෂා, උස්සන  
 ඉලක්ක, ඒ සියලුල දූමක් කරා ද  
 කොටු වන්නේ? සඳහට භා ලාභය කරා.  
 සඳහට ඇත්තේ යම් තැනක ද  
 විනාහට අප යනටා. ද්‍රව්‍යගෙන යනටා.

ධර්ම දාභයක  
 නොමිලේ බෙඩුදීම ලිඛිතය

ISBN 955-44-634-1-3



ප්‍රකාශනය  
 උප්ප් නිශාන්ත ගමගේ  
 නිල්ලම් දේශනා ප්‍රකාශන මණ්ඩලය  
 බෞද්ධ භාවනා මධ්‍යස්ථානය  
 නිල්ලම්



## ଶ୍ରୀଦ୍ଵାରା

ଆଜ୍ଞା ଦୃହମି ଆପମଣ୍ଡାଙ୍କି  
କିଯୁବୁ ଦୃହମି ଆପମଣ୍ଡାଙ୍କି  
ଆବେଳେବେଳେ ନରେତିକମାଙ୍କି  
ଆପି ତତ୍ତତମନ୍ତେ ଲିତନମାଙ୍କି

ଦର୍ଶମ ଆବେଳେବେଳେ,  
ମଂପେନ୍ତେ ସଦନ୍ତନର  
ମେମ ଦୃହମି ପାଖିର  
ଫ୍ଲର୍ପା କରମି.

# “මල”

## මගේම සිහිනයකි

2013 පොසොන් පුන් පොහෝ දින  
නිල්ලම් බොද්ධ භාවනා මධ්‍යස්ථානයේ දී

උපුල් නිශාන්ත ගමගේ මහතා  
කළ දේශනය

අත් පිටපත් කලේ  
ගුර්තානී ගුණස්කර මහත්මිය

කංචික නිර්මාණය  
[www.artenlighten.com](http://www.artenlighten.com)

ප්‍රකාශනය  
නිල්ලම් දේශනා ප්‍රකාශන මත්ත්බලය  
නිල්ලම් බොද්ධ භාවනා මධ්‍යස්ථානය  
නිල්ලම්



අනෙකුත් දේශනා සඳහා  
**[www.nilambe.net](http://www.nilambe.net)**  
**[www.nilambe-deshana.net](http://www.nilambe-deshana.net)**

විමසීම  
**upulnilambe@yahoo.com**

Copyright © උපුල් නිඟාන්ත ගමගේ

2013 ඔක්තොබර්

මුද්‍රණය

ISBN

# පූර්ව

පූර්ව

1.	අතිනයෙන් පැමිණ ගුද්ධ වූ දින හා ස්ථාන-----	01
2.	පරම ප්‍රාග්ධනීයයි මෙතැන හා මේ මොඥාත-----	03
3.	සිහියට පමණක් ඇසෙන දහම -----	05
4.	සවන් දෙන්න මොඥාතින් මොඥාත-----	07
5.	යාන්ත්‍රික පරිගත කිරීම සහ සංඝ්‍යා ගුවණය -----	08
6.	වචනයකට නොව අත්දැකීමකට සවන් දෙන්නට-----	11
7.	මන්තර නොඅසන සාංසාරික දුක -----	12
8.	භාජාව හොතිකයි - පණිවිච්‍ය ආධ්‍යාත්මිකයි-----	15
9.	සංඝ්‍යා වචන හා අංඝ්‍යා වචන-----	16
10.	පොතගුලක් බවට පත් නොවන්න -----	17
11.	අධ්‍යාත්මික කොඳුනාරටිය-----	18
12.	සතුට සොයා ඔබ යන සඳ - අසතුට එසි ඔබට සොයා-----	19
13.	සතුමේ කප්‍රාන්දරය-----	21
14.	මමත් වරිතයකි - මගේ කප්‍රාමේ-----	22
15.	රවකයා හා රවනාව-----	24
16.	කියන්නට ඇති කප්‍රාව-----	26
17.	“සුඩාන්තය” ඇරුමුවයි - අවසානය නොවේ-----	27
18.	ප්‍රබන්ධයක් වූ ලේඛය-----	28
19.	තණ්ඩාවේ තීන්තෙන් - අවිද්‍යාව මචන කප්‍රාව-----	31
20.	ලණු ගිලින රවකයා-----	32
21.	හඩුම් උපන්නත් - ඉපදුණේ සිනාසෙන්නයි-----	34
22.	සැබුලින්ම හඩුන්නේ - සිහිනයක සෙවණැල්ලටය-----	36
23.	සිහිනයකි මරණයන්-----	39



## 1. අතිතයෙන් පැමිණි ගුද්ධ වූ දින හා ස්ථාන

මහින්දාගමනය නිසා අපේ රටේ ආගමික අංශයෙන් පමණක්ම තොව සංස්කෘතික හා එතිහාසික වශයෙන් ද විශාල පරිවර්තනයක් සිදු වූ බව බොහෝ දෙනෙකු අවවිචාදයෙන් පිළිගන්නා කරුණක්. නමුත් එයින් අදහස් කරන්නේ නැහැ දේවානම්පියතිස්ස රජතුමාට පෙර, එනම් ධර්මාණෝක රජතුමා ධර්ම දුත වාරිකාව සඳහා, මිහිදු මහරභතන් වහන්සේ ලංකාවට එවන්නට පෙර ලංකාවේ බුදු දහම තොතිබුණා කියා. අපගේ විශ්වාසය නම් ගොනම බුදු රජාණන් වහන්සේ තෙවතාවක්ම මේ මවිධීමට, අපේ පින් බිමට වැඩිම කළ බව. බුදුරජාණන් වහන්සේගෙන් දහම් අසා මේ රටෙහි ජ්වත් වූ ඇතැමේකු ධර්මාවබෝධය කළ බවත් අප විශ්වාස කරනවා. එසේ බලන විට ඇතුළත හදා ගැනීමේ සහ නිවා

ගැනීමේ බොද්ධ පණිවිඩය මුල්වරට අප රටට ලැබුණේ අද වන් පොසාන් පොහොය දිනක නොවන්නට පිළිවන්. නමුත් බුදු දහමට රාජ්‍ය තිල පිළිගැනීමක් ලැබුණේන්ත්, බුද්ධ ගාසනය ස්ථාපිත වූයේන් පොසාන් පොහොශ ද්‍රව්‍යක සිදු වූ එම මහින්දාගමනයෙන්.

එම නිසා අද දච්සේ එතිහාසික වැදගත් කමක් තිබෙනවා. නමුත් එම එතිහාසික වට්නාකම නිසාම නොවේය අද අප මෙතැන වාචි වී සිටින්නේ. මේ පින්වතුන්ට දහම වට්නා බව, සඳහම් පණිවිඩය වට්නා බව සහ දහම් මග වට්නා බව මා දත්තවා. කිසිදු එතිහාසික වැදගත් සිදුවීමක් නොවූන් සිහියෙන් සිටීමේ වැදගත්කම, අවධානයෙන් පසු වීමේ ප්‍රයෝගනය, තමන් ගැන සොයා බැලීමේ වට්නාකම වර්තමානයට සම්බන්ධයි.

එතිහාසික වට්නාකම් අතිතයට සම්බන්ධයි. අතිතය විසින් වට්නාකම් දුන් දේ තිබෙනවා. මේන්තුලය වඩාත් ප්‍රාග්‍රහීය වී තිබෙන්නේ ඒ එතිහාසික සිදු වීම නිසයි. එසේ නොවූණා නම් මිස්සක පව්චට නැහැ කිසිදු අධ්‍යාත්මික වට්නාකමක්. එය තවත් කන්දක් සහ ගිරිමුදුනක් පමණක්ම වන්නට ඉඩ තිබූණා. පොසාන් පොහොය දිනය තවත් හඳ පිරෙන එක් දිනයක් පමණක්ම වන්නට ඉඩ තිබූණා. නමුත් මහින්දාගමනය නිසා ඒ කන්දට, ඒ කළගල් පව්චට, ආගමික වට්නාකමක් ලැබූණා. පොසාන් පොහොය දිනය

පුරුණීය දිනයක් බවට පත්වුණා. මෙසේ ඉතිහාසය විසින් වටිනාකම් සහ අගයන් දුන් ස්ථාන හා දින තිබෙනවා. සැම ආගමක්ම එෂ්ටිහාසික වශයෙන් වටිනාකම් දුන් ස්ථාන හා දිනයන් තිබෙනවා. ධනාත්මක වටිනාකම් ආරෝපණය කළ තැන් හා දින තිබෙනවා.

එම නිසා ඒ සැම ආගමකටම සම්බන්ධ ගුද්ධ වූ හා පුරුණීය වූ දින හා ස්ථාන තිබෙනවා.

## 2. පරම පුරුණීයයි මෙතැන හා මේ මොහොත

කළුණාණ මිතුවරුනි, එබඳ ගුද්ධ වූ දින හා ස්ථාන මත කෙනෙකුගේ දහම් මග රඳා පවතින්නේ නැහැ. ගුද්ධ වූ ද්වස් හා ස්ථාන ඉතිහාසයට සම්බන්ධයි. දහම වර්තමානයට සම්බන්ධයි. ඉතිහාසය විසින් ග්‍රේෂ්‍යත්වයට පත්කළ දින හා ස්ථාන මේ රටෙහි තිබෙනවා. අප වදින පුදන, බලන්නට යන, පුදුමයට පත්වන සහ ඒ එෂ්ටිහාසික පුරාවාත්ත අසන විට ඇග කිලිපොලා යන බුද්ධාලම්බන ප්‍රීතියෙන් මකද වන, එමෙන්ම විශාල පුණු සම්භාරයක් රස් වන ස්ථාන.

නමුත් දහම වටිනාකමක් දෙන්නේ වර්තමානයට. මෙතැනට. මේ මොහොතට. කොතැනක හෝ ඔබ සිටින තැනට. ඔබ සිටින්නේ මිදුලේ නැතිනම් මුළුතැන්ගෙයි විය හැකියි. මහපාරේ හෝ සල්පිලක

වෙන්නට පුළුවන්. මධ්‍යහනයේ විය හැකියි. දහමට ඒවා වැදගත් නැහැ. පාරේ ද? බැංකුවේ ද? පාසැලේ ද? නිවසේ ද? කාර්යාලයේ ද? බස්රීයේ ද? අහස් යාත්‍රාවක ද? එය වැදගත් නැහැ. පළවෙනිදා ද? දෙවතෙනිදා ද? මාසේ මූල ද? මැද ද? නැත්තම් අග ද? ඒවාත් එපමණ වැදගත් නැහැ.

බල සිටින්නේ කොතැන ද? කවර මොහොතක ද? "මෙතැන - මේ මොහොත" මෙතැන කියන්නේ ඔබ සිටින කවර හෝ තැන. මේ මොහොත කියන්නේ වර්තමානය. මෙන්න මේ පුළුව් වචන දෙක පමණයි දහමට වැදගත් වන්නේ. "මෙතැන - මේ මොහොත" සඳහම් ආලෝකය ලැබෙන්නේ මෙතැනට. මේ මොහොතට. එම නිසා කළුණාණ මිතුවරුනි, ඉද්ධ වූ සේවාන හා ඉද්ධ වූ ද්‍රව්‍ය අපට මහ ලොකුවට අවශ්‍ය වන්නේ නැහැ. එබදු දිනයකට හෝ තැනකට කළ හැකි දෙයකුත් එතරම්ම නැහැ.

මෙම නිල්ලඹ භාවනා මධ්‍යස්ථානයට මේ පින්වතුන් දුරකතර ගෙවාගෙන, ඉතාම අපහසුවෙන් මේ කන්ද තරණය කර, පැය ගණනක් මහමගට ගත කොට පැමිණෙනවා. සැබැවින්ම මෙතැනින් කිසි දෙයක් ලැබෙන්නේ නැහැ. තුවණින් බලන්න. මේ කන්දෙන් ඔබට කිසිම දෙයක් ලැබෙන්නේ නැහැ. වෙනත් තැනක

නැති සරල බවක්, නිහඹ බවක් සහ නිසල බවක් මෙතන ඇති. නමුත් එයට ම තොවයි නේ “දහම” කියන්නේ.

### 3. සිහියට පමණක් ඇසෙන දහම

කළුණ මිතුවරුනි, “දහම” ඔබෙන් ඉල්ලා සිටින්නේ ඔබ සිටිනා තැනී, මේ මොහොත සිහියෙන් සිටින ලෙසයි. මක් නිසා ද? සිටින තැන කොතැනක වූව එතැනා ඒ මොහොතේ සිහියෙන් සහ අවධානයෙන් සිටින කෙනාට පමණයි දහම ඇසෙන්නේ. අප සිටිනවා වන්නට පුළුවන් බණ දෙසන තැනක. එක එල්ලේම දේශකයෙන් ඉදිරිපිළින්ම වාචි වී උන් වහන්සේ දෙසටම හිස භරවාගෙන. අප බණ අසනවා කියා සිතනවා. දේශකයෙන් වහන්සේ ලැගින්ම වාචිවී සිටින්නේ. උන්වහන්සේ දෙසම බලාගෙන. ජායාරූපයක් ගත්තොත් නැතිනම් විඩියෝ කළහොත්. ඒ ජායාරූපයේ නැතිනම් විඩියෝ පටියේ පවා දේශකයෙන් වහන්සේ සම්පූර්ණ උන් වහන්සේ දෙසම බලාගෙන, එකත්පසක වාචි වී සිටින අපගේ ජායාරූපය දකින්නට පිළිවන්. එම පිංතුරය බලන කෙනෙකුට වුවත් හිතෙන්න පිළිවන් මෙන්න බණ අසන කෙනෙක්.

අවධානය සහ සිහිය තිබෙනවුරු පමණයි ග්‍රවිණය සිදුවන්නේ. සිහිය සහ අවධානය ගිලිහුණු මොහොත්ම සවන්

දෙන්නාත් අතුරුදිහන් වෙනවා. ග්‍රාවකයන් සිටින්නේ සහ සවන් දෙන්නන් සිටින්නේ සිහිය තිබෙනතුරු පමණයි. අවධානයට පමණයි ඔබට සවන් දෙන්නෙකු බවට පත් කළ හැක්කේ. හොඳින් වීමසා බලන්න. සිහිය නැති වූ මොහොතක ඔබට ඇසෙනවා ද? අවධානය ගිලිහුණු මොහොත් තවදුරටත් ඔබට ඇසෙනවා ද මා පවසන දදය? ඇසෙනවා ද නැදුද කියන්නත් සිහිය සහ අවධානය තිබිය යුතුමයි. ගුවණය සඳහා මනසිකාරය අවශ්‍යයයි. සාචධාන වීම අත්‍යවශ්‍යය යි. “මා කන් යොමු කළ යුතුයි - ඇසිය යුතුයි” කියන වේතනාව තිබිය යුතුයි. එම වේතනාව තිබිය යුත්තේ කොයී අවස්ථාවේ ද? එම තීරණය ගත්තේ මාසයකට ඉහත දී විය හැකියි.

අසවල් දවසේ, අසවල් ස්ථානයේදී, අසවල් දේශකයාණන් වහන්සේ අසවල් වේලාවට දහම් දෙසුමක් පවත්වනවා. එය අසන්නට යා යුතුයි. ඒ තීරණය මතකයි. එම නිසා එදින වෙන වැඩක් යොදාගත්තේ නැහැ. මිතුරෙකු ගමනක් යන්න කපාකරන්න පුළුවන්. එම ඇරුණුම ඇසෙන විට අපේ යටි හිත අපට ම පවසනවා “අ! එදාට මට බණ අහන්න යන්න ඕනෑ”. බලන්න එය හිතෙන්නේ නැදුද කියා?

මෙසේ වෙනත් කටයුතු යොදා ගත්තේ නැතිව, අදාළ දවස තියමිත වේලාව නිදහස්ව තබා ගත්තවා. බොහෝ අවශ්‍ය-

අත්‍යවශය, සහ අනවශය කටයුතු අත්හැර එම දේශනය පැවැත්වෙන තැනට අප යනවා. දේශනය හොඳින් ඇසෙන තැනක සහ දේශකයාණන් වහන්සේ හොඳින් ද්‍රැගනය වන තැනක වාචී වෙනවා. මේ සියල්ල මෙසේ හොඳින් සිදු වන්නේ අර මාසයකට කළින් ගත් වේතනාවේ බලයට. එම වේතනාවයි අපව මෙතැනට ගෙන ආවේ. අපව අනිකුත් කටයුතුවලින් නිදහස් කළේ. තමුන් එම වේතනාවට හැකියාවක් නැහැ අපව ග්‍රැවකයන් නැතිනම් සවන් දෙන්නන් බවට පත් කරන්න. එම වේතනාවට හැකියාව ලැබෙන්නේ අපගේ හොතික ගේරය එතැනට ගෙන යැමුව පමණයි. වාචිකරවන්න පමණයි. එම දේශනය අසන්නට තරම් විවේකයක් ලබා දෙන්නට පිළිවනි. එපමණයි.

#### 4. සවන් දෙන්න මොහොතින් මොහොත

සිහිය ඉපදුණේ නැති නම්, අවධානය ඇති වුනේ නැති නම්, මනසිකාරය තිබුණේ නැති නම් කුමක් ද සිදු වන්නේ? සවන් දීමකින් තොර, ග්‍රැවකයෙක නැති හොතික වාචී වීමක් පමණයි. ග්‍රැවණය සඳහා “තමන් ඇසිය යුතුයි” කියන සිතුවිල්ල මොහොතින් මොහොත ඇති කර ගත යුතුයි. වෙනත් වේතනා ඇති නොකර ගත යුතුයි. බලන්න. එසේ සවන් දීම පහසු ද? වෙනත් වේතනා කොපමණ සිතට එනවා ද? ධරම ග්‍රැවණයෙන් පසු කරන්නට තිබෙන

කටයුතු සැලසුම් කරනවා. ඒ ගැන සැලසුම් කළ යුතුයි කියන අදහස - ඔහුගෙම - වේතනාව ඇති කර ගන්නවා. වේතනා දෙකක් එක් මොහොතක තිබිය නොහැකියි. වේතනා තුන හතරක් කොහොමත්ම ක්‍රියාත්මක කළ නොහැකියි. එක් මොහොතක එක් වේතනාවයි.

පසුවට කරන්නට තිබෙන වැඩ සැලසුම් කළ යුතුයි කියන වේතනාව ඇති කරගත් සැනීන්ම දැන් එතැන ඉන්නේ සැලසුම්කරුවෙක්. සවන් දෙන්නා දැන් නැහැ ධර්ම ගාලාවෙහි. දේශකයාන් වහන්සේට ඉදිරිපසින් එරම්ණිය ගොඹාගෙන වාචි වී සිටින්නේ ග්‍රාවකයෙකු නොව සැලසුම්කරුවෙක්. වේතනාවයි පුද්ගලයෙකුව නිර්මාණය කරන්නේ. සවන් දෙන්නෙකු හදන්නේන්ත් වේතනාව. වින්තකයෙකු මවන්නේන්ත් වේතනාව. සැලසුම් කරවෙකු නිර්මාණය කරන්නේන්ත් වේතනාව. එම නිසා “මූල සිට අගටම මුලු මහත් දේශනය පුරාම සවන් දිය යුතුයි” කියන වේතනාව නැවත නැවත ඇති කරගත යුතුයි. සිහියෙන් මෙතැන මේ මොහොතේ සවන් දීමත් සමග සහමුලින්ම සර්වී විය යුතුයි. බාගෙට හෝ කාලට නොවයි.

## 5. යාන්ත්‍රික පටිගත කිරීම සහ සංඛ්‍යා ග්‍රුවණය

එම වේතනාවට පමණයි ග්‍රාවකයෙකු තනත්ත හැකියාව ඇත්තේ. ධර්ම ග්‍රුවණයක් සිදු කළ හැක්කේ එම වේතනාවට පමණයි

ඇසු දහම දරාගත්තට පූජාවන් කම තිබෙන්නේ. අසා දරාගත් දහම විමසා බැලීමේ හැකියාව ඇත්තේ. මෙම සියලුම ව්‍යායාමයන්ගේ ප්‍රතිඵලයක් සේ, අත් කෙනෙකුට වැටහෙන්න පිළිවන් කුමක් ද මේ කියන්නේ කියා. අවබෝධය ඇති වීමට ගුවණය කළ යුතුයි. වටහා ගැනීමට හා තේරුම් ගැනීමට ගුවණය අවශ්‍යයයි. ගුවණයක් සිදු වන්නේ සිහිය තිබුණෙන් පමණයි. සිහිය නැති නම්, වෙනත් දේවල් ගැන කළේපනා කරමින්, සැලසුම් කරමින් හා තැබෙමින් පසු වූයේ නම්, එතැන් ඇසු දහමක් නැහැ. ඇසු දහමක් නැති තැනක මතකයට හිය දහමක් නැහැ. අමතක කළ දහමක් ගැන විමසා බලන්නේ කෙසේ ද? විමසා නොබැලු දහමක් වැටහෙන්නේ නැහැ. මේ කිසි දෙයක් යාන්ත්‍රිකව සිදු වෙන්නේ නැහැ.

දරමගුවණය හා පටිගත කිරීම දෙකක්. පටිගත කරන යන්ත්‍රයකට දහම ඇහෙන්නේ නැහැ. ඇසෙන්නේ ගබාදයක් පමණයි. පටිගත වන්නේන් ගබාදයක් පමණයි. නමුත් ගුවණය විය යුත්තේ අර්ථයක්. යන්ත්‍රයකට මේ දෙකෙහි වෙනසක් නැහැ. අර්ථයක් නැති ගබාදයක් පමණයි ඕනෑම දියුණු යන්ත්‍රයකට ගබඩා කර ගත හැක්කේ. යාන්ත්‍රිකව අසා සිටීමේදීත් අර්ථයක් නොවැටහෙන ගබඩ ඇතුළත් විමක් පමණයි සිදු වන්නේ. නමුත් සිහියෙන් හා අවධානයෙන් ද, එමෙන්ම සවන් දිය යුතුයි කියන වේතනාවන් ද, කෙනෙකු සවන්

දෙන විට, ගබඳයකට එහා ගිය අර්ථයක්, ගබඳය ඉක්මවා ගිය වැටහිමක් ඇති වෙන්න ප්‍රාථමික.

ඩරම දේශනයක් කියන්නේ වවන රිකකටම නොවයි. වවනවලට පිටුපසින් සහ වවනවලට යටින් අත්දැකීමක් තිබෙනවා. අත්දැකීමකිය මේ ඔබට ආමන්තුණය කරන්නේ. අත්දැකීමක් යනු වවනයක් නොවේ. නමුත් අත්දැකීමක් ගැන ප්‍රකාශ කරන්නට වවන අවශ්‍යයි. කනට වවන ඇහෙන්නේ සිහියෙන් හා අවධානයෙන් සිටිමෙන් පමණයි. නැතිනම ගබඳ පමණයි අසා සිටින්නේ. ඒ සිහියෙන් ඇසු වවන වැටහෙන්නේ මනසිකාරයට පමණයි.

ලියුම කවරයක ඇති ලිපියක් වගෙයි. ලිපියක් යවන්න බැහැ ලියුම කවරයක් නැතිව. නමුත් ලිපිය කියන්නේ ලියුම කවරයට නොවයි. අදාළ පණිවිච්‍ය ලබා ගැනීමට ලිපිය කියවිය යුතුයි. කියවීමට ලියුම කවරය ඉරා දුම්ය යුතුයි. ඒ තුළට පිටිසිය යුතුයි. ඇතුළතට අවධානය යොමු කළ යුතුයි. වර්ණවත් කඩාසිවල විවිධ සිතුවම් රටා සහිතව, නානා හැඩියන්ට නවා, හැඳු ලියුම කවර තිබෙනවා. ඉහළ මූල්‍ය වටිනාකමක් සහිත ලියුම කවර, කොපමණ අලංකාර ව්‍යවත්, වටිනවා ව්‍යවත්, දරුණුනිය ව්‍යවත්, නියමිත පණිවිච්‍ය ලබා ගැනීමට නම් ලිපි කවරය විවෘත කොට බැලිය යුතුයි. එම

ලස්සන, දරුණතිය වටිනා කවරය ඉරා දුමිය යුතුමයි, පණිවිඩයට සවන් දෙන්න අවශ්‍ය නම්. වෙන කුමයක් නැහැ.

## 6. වචනයකට තොට අත්දැකීමකට සවන් දෙන්නට

අැබෙන වචන තුළ ආකි පණිවිඩයට සහ අත්දැකීමට සවන් දෙන්නට තරම් අප තියුණු විය යුතුයි. තීක්ෂණ විය යුතුයි. නැති නම් භැමදාම සිදු වූදේ වචන රිකක් ඇහුවා. වචන කිහිපයක් කියෙවිවා. එයින් ස්වල්පයක් මතක තබා ගත්තා. අතිනුත් වචන කිහිපයක් දීමා තචත් කෙනෙකුට පැවසුවා පමණයි. භෞදට බලන්න. ධර්ම දේශණයක් ඇහුවා කියා හෝ බණ පොතක් කියෙවිවා කියා, අප කර තිබෙන්නේ කුමක් ද? වචන රිකක් කියවනවා. නැත්තම් වචන රිකකට ඇහුමිකන් දෙනවා. ඒ කියවූ වචන, ඒ කියවූ ජේදයේ තියන වචන, නැත්තම් ඇසු වචන, ඒ සියල්ලම කෙනෙකුට මතක නැහැ. එයින් කොටසක් මතකයි. 25%, 30%, 40%, 50%, 60%, 70% මතකයි. ආනන්ද ස්වාමීන් වහන්සේට නම් 100% ක්ම මතකයි. ඉන් එහා, අපේ මට්ටමට එනකොට 50%, 10% ක් වෙන්න ප්‍රාථමික කුමක්දයි, කියෙවිවේ මොනවාදයි බලන විට වචන රිකක් මතකයි. වචන රිකක් ඔහුවේ වැඩිකරනවා. ඇහුවා කියෙවිවා, පළවෙනි පියවර දෙක මතකයි. මතකයේ තිබෙනවා. නැවත නැවත මතක් කර

గන්න පුළුවන්. ඉතින් නැවත නැවත මතක් කර ගන්නේ නැත්තම් වෙන්නේ, අර මතකයට ගිය සියට ප්‍රමාණයක් අඩු වෙවී යනවා. මූලින් 50% ක් මතකයි නම් අවුරුදුකට විතර පස්සේ 25% වෙන්න පුළුවන් මතක. කොහොමගරි දැන් කෙනෙක් විමසනවා, මඟ අර දේශනයට හියානේ, මොනවද ඇපුවේ? මොනවද කිවිවේ? එතකොට අපට මතක තියෙන රික තමයි කියන්නේ. අ! අර පොන් මොකක්ද තිබුනේ? කියවා මතකයේ තිබෙන දේ කියනවා. එතකොට කියෙව්වේ වවන රිකක්. මතක තියාගත්තේ වවන රිකක්, සහ නැවත ප්‍රකාශ කරන්නේ වවන රිකක්. සවන් දුන්නේත් වවන, මතක තියෙන්නේත් වවන, නැවත කියන්නේත් වවන.

## 7. මන්තර නොඅසන සාංසාරික දුක

කළුණාණ මිතුවරුනී, මේ වවන ගනුදෙනුවක්. දේශකයාගෙන් ග්‍රාවකයාට, ලේඛකයාගෙන් පාඨකයාට, වවන රිකක් ඇලින් තියෙනවා. ග්‍රාවකයා, දේශකයාගෙන් වවන රිකක් අරගෙන තිබෙනවා. දේශකයා මොනව දුන්න ද දන්නේ නැහැ? ලේඛකයා කුමක් දෙනව ද දන්නේ නැහැ? නමුත් අරගෙන තියෙන්නේ වවන රිකක්. ඒ ගත්තු වවන රිකෙනුත් ස්වල්පයක් තමයි මතක. ඒ මතක තියෙන රිකෙනුත් තවත් රිකක් තමයි, තවත් කෙනෙකුට කියන්න පුළුවන්. මෙතනින් අප නවතිනවා. එපමණයි. හරි භෞදියි. හරි

ලස්සනයි. මාත් ඒ පොත කියවන්න යින. රේඛ ද්‍රවසේ මාත් ඒ දේශනය අහන්න යන්න යින. දීන් මේ වවන ගනුදෙනුවට බැහැ. පින්වතුනි, මත්ත්‍යයෙකු විදින දුක අඩු කරන්නට. අවම කරන්නට හෝ නිමා කරන්නට, වවනයකට බැහැ. මන්ත්‍රයක් නොමෙයි නේ. දීන් මන්ත්‍රයක් තම කමක් නැහැ. මන්ත්‍රවලට අර්ථ නැහැ. අර්ථවත් මන්ත්‍ර භෞයන්නට බැහැ. මය ඕනෑම දෙයකට කියන මන්ත්‍ර අරගෙන බලන්න. සර්පයින්ට කියන මන්ත්‍ර තියෙනවා. හොල්මන්, යක්කන්ට කියන මන්ත්‍ර තියෙනවා. මේ මන්ත්‍රවලට අර්ථ නැහැ. අර්ථවත් මන්ත්‍ර භෞයන්න යන්න එපා. එක භාජාවකිනුත් නොවේය මන්ත්‍ර තියෙන්නේ. හැබැයි සමහර විට ඒ මන්ත්‍ර කිවාත් ඒ දේ සිද්ධ වෙන්න පූජ්‍යවත්. සිද්ධ වෙනව ද දීන්නේ නැහැ. තමුත් වෙන්න පූජ්‍යවත්. තමුත් වවනයක තියෙන බලයකින් කෙතෙකුගේ දුකක් අඩු කරන්න බැහැ. මන්ත්‍රයක් කිවාට හෝ, මන්ත්‍රයක් ජප කළාට තරහා අඩු වෙන්නේත් නැහැ. ආයාව අඩු වෙන්නේත් නැහැ. මෝඩකම අඩු වෙන්නේත් නැහැ. රේඛ්‍යාව අඩු වෙන්නේත් නැහැ. රේඛ්‍යාව අඩු කරන්න පූජ්‍යවත් මන්ත්‍රයක් නැහැ. තරහා, වෙරය, තොදය, මේ තුරුස්සන ගතිය, ඉවසන්න බැරි ගතිය, මේ පිපිරෙන, පූජ්‍යරන ස්වහාවය, කිපෙන ගතිය, රත්වෙන ගතිය අඩු කරන්න පූජ්‍යවත් මන්ත්‍රයක් නැහැ. මන්ත්‍ර තියෙනවා. උණ බස්සන්න පූජ්‍යවත් මන්ත්‍ර ඇති. හැබැයි තරහා බස්සන්න පූජ්‍යවත් මන්ත්‍ර නැහැ. වෙවිලීම අඩු කරන්න පූජ්‍යවත් මන්ත්‍ර ඇති. තමුත් බිය තැකි කරන්න පූජ්‍යවත්

මන්ත්‍රයක් නැහැ. අප හිතනවා එහෙම වෙන්න ඕන. මේ වවනවලට පුදුම බලයක් තියෙනවා. වවනවලට බලයක් තියෙනවා. හැඳුයි ඒක හොතිකයි. හොතික බලයක්. වවනයක් කියන්නේ හොතික දෙයක්. මේ හොතික සීමාව ඇතුළේ වවනවලට බලයක් තියෙනවා.

කෙනෙක් ඇවිත් කියනවා, අතමාරුවක් ඉල්ලනවා, අනේ මට රු.50 ක් දෙන්න. මට බෙහෙතක් ගන්න ඕන. නැත්නම් ගායක් ගෙවන්න තියෙනවා, කුලී ගෙවන්න තියෙනවා, ගෙවල් කුලී රු.50 ක් දෙන්න. දුන්, රු.50 හොතික දෙයක්. ඒ ඉල්ලන්නෙක් හොතික වවනවලින්. එවිට අතිත් තැනැත්තා කියනවා මම දෙන්නම්. මම හැන්දැවට දෙන්නම්. ඒ වවතේ ඇශෙන කොට, අර ඉල්ලන කෙනාගේ හිතට ලොකු සහනයක් දැනෙනවා. ලොකු සහනයක් දැනෙනවානේ. ඒ වවනය ඇසෙන විට ලොකු සහනයක් දැනුණා. ඒ සහනය ලැබුණේ අර වවනය තිසාම තෙමෙයි නේ. අර කෙනා තුළ කිසියම් ගුණයක් තිබුණා. පොරොන්දුවක් වුණා. දෙන්නම් කිවා. සැනසිල්ලෙන් ඉන්නවා හැන්දැ වනතුරු. හැන්දැවට සමහර විට ඒ මූදල ලැබෙනවා. ලැබුණු විට ඒ සැනසිල්ල ස්ථීර වෙනවා. ස්ථාවර වෙනවා. සමහර විට ලැබෙන්නේ නැති වෙන්නත් පුළුවන්. බොරු පොරොන්දුවක් වෙන්න පුළුවන්. එවිට ඒ සැනසිල්ල නැති වී යනවා. තිබුණට වැඩිය දුක එනවා. වවනයකට පුළුවන් කෙනෙක්ව සනසන්න, කෙනෙක්ව අපහනයට පත් කරන්න. ඒ බලය තියෙනවා. හැඳුයි එය හොතිකයි.

## 8. හාජාව හොතිකයි - පණිව්ධය ආධාර්මිකයි

හොතිකත්වයෙන් එහා ශිය ආධාර්මික පණිව්ධයක් දෙන්නත්, ඔය හොතික වචන පමණයි පාවිච්ච කරන්න තියෙන්නේ. වෙන කිසිවක් නැහැ. මතුළු ලෝකයේ වෙන කුමයක් නැහැ. වෙනත් ලෝකවල හාජාවෙන් තොරව පූජ්වන් කම ඇති. අපි හිතමු දිවුලෝකයට, බුහුම ලෝකයකට, බුදුරජාණන් වහන්සේ බණ දේශනා කරන විට. මිනිස් ලොව බසකින් දේශනා කළා වන්න බැහැනේ. වෙනත් මාධ්‍යකින් ඒ පණිව්ධය දෙන්න ඇති. සමහර විට මතුළු ලෝකේ ඉන්න අපිට කිසි දෙයක් ඇපුනේ නැහැ. කෙනෙක් හිටියා නම් බුදු රජාණන් වහන්සේ ලගම, දිවු ලෝකේ දේවතාවන් වහන්සේලාට බණ දෙසන වෙලාවේ, බුහුම ලෝකේ බුහුමයන්ට බණ දේශනා කරන අවස්ථාවේ, අසුරයන්ට බණ කියන වෙලාවේ, එතන ඔබ අප හිටියානම් අපට කිසිවක් ඇහෙන එකක් නැහැ. මේ වෙනත් හාජාවකින් කියනවා නම් අපට ඇහෙනවානේ. හාජාව නොතේරුණාට. කවුරු හරි ජ්‍රේමන් හාජාවෙන් යමක් කිවොත්, අපට ඇහෙනවා, අපට ජ්‍රේමන් නොතේරුණාට, ඇහෙනවා. හැබැයි එහෙමත් තෙමෙයි. වෙනම මාධ්‍යකින් පණිව්ධයක් යවන විට කොහොත්ම ඇහෙන්නේ නැහැ. නිහඩතාවයක් තියෙන්නේ. අපි හිතන්නේ බුදුරජාණන් වහන්සේ නිහඩව ඉන්නේ. රහතන් වහන්සේ නිහඩව ඉන්නේ. රහතන් වහන්සේ නිහඩව ඉන්නේ. දේශකයාණන් වහන්සේ නිහඩව ඉන්නේ. ඔව් අපේ මට්ටමට නිහඩයි. නමුත් එතනින් එහා මට්ටමක

සන්නිවේදනයක් සිදු වෙනවා. ග්‍රුවණයක් තියෙනවා. හැබැයි අපට නොඅැසෙන, යමක් උන් වහන්සේලාට ඇහෙනවා.

කළඹාණ මිතුවරුනී, ඒ නිසා භාජාව වැදගත්. වචන වැදගත් හැබැයි වචන නෙවෙයි දහම කියන්නේ. ඒ වචන එන්නේ කොහොන්ද? අත්දුකීමකින්. බුදුරජාණන් වහන්සේ යම්තාක් උපදෙස් දුන්නා ද? ඒ හැම උපදේශයක්ම පැමිණියේ උන්වහන්සේගේ අත්දුකීමකින්. අවබෝධයකින්. දැනුමකින් නොවේ, අවබෝධයකින්.

## 9. සංඝ්වී වචන හා අංජ්වී වචන

ඒ නිසා ඒ වචන, වචන පමණක් නෙමෙයි. පණ තියන වචන. නිස් වචන නෙමෙයි පණ තියනවා. ප්‍රාණයක් තියනවා. සංඝ්වී වචන. එවිට වචන වර්ග දෙකක් තියෙනවා. සංඝ්වී හා අංජ්වී වශයෙන්. අංජ්වී වචන යනු ලුද වචන පමණයි. වෙන දෙයක් නැහැ. පරණ කතාන්දරයක් කියන කොට, එතන වචන විකක් තියෙනවා. හැබැයි එහි සංඝ්වී බවක් නැහැ. අත් දුකීමක් කතා කරන කොට, වචනයි අත් දුකීමයි දෙකම තියෙනවා. එමනිසා ඒ වචන තුළ තිබෙන අත් දුකීමට සවන් දෙන්නට සහ අත් දුකීම දැකින්නට තරම් අප සාවධාන වෙන්නට ඕන. තැනිනම් ඇහෙන්නේ වචන වික පමණයි. අත්දුකීම නොවෙයි ඇහෙන්නේ. ඒ වචන හරි ලස්සනයි. ඒ කතා කරන

විලාගය ලස්සනයි. ලාලිත්‍යයක් තියෙනවා. තර්කානුකූලයි. එපමණයි. එයට එහා ගිය අර ගැමුරු පණ්ඩිචියට අප සංවේදී නැහැ.

## 10. පොත්ගුලක් බවට පත් නොවන්න

කළුණුණ මිතුවරුති, මේ කාරණය මීට වඩා කියන්න අවශ්‍ය නැහැ. නිතරම බණ අහන පිරිසක් විදිහට, නිතරම ධර්මය ගුවණය කරන පිරිසක් විදිහට, ධර්මය සාකච්ඡා කරන හා බණ පොත් කියවන පිරිසක් විදිහට, අපි බලන්නට ඕනෑ මෙතෙක් ඇසු හා කියවූ දහමින් කොපමණ වෙනසක් අප තළ සිදු වී තියෙනවා ද? දැන් බණ පොත් කියක් නම් කියවා තියෙනවා ද? මෙවා ලියන එක හොඳයි. තමන් කියවන බණ පොත ලියා ගන්න කොහො හරි. අංක 1, 2, 3, 4, 5, 6 එහෙම ලිවිවෝත් තේරයි. අද වෙන කොට නමසිය ගාණක් හෝ දහක්, සමහර විට රටත් එහා බණ පොත් කියවා ඇති. දේශනා ලියන්න පුළුවන් නම් හොඳයි. අංක දාන්න පුළුවන් නම් හොඳයි. ගුවන් විදුලියේ කිය ද? රුපවාහිනියේ කිය ද? පන්සලේ දී, ගෙදර දී, හාවනා මධ්‍යස්ථානවල දී, කියක් අභුව ද? දැන් කේ වෙනසක්? බලන්න, වැඩිපුර බණ ඇසු තැනැත්තා කියන සම්මානයට, වැඩිපුර බණ පොත් කියවූ තැනැත්තා කියන සම්මානයට ඒ සුදුස්සන් තේරන තරගයක ද නම් අපට සැහෙන තැනක් තියෙයි. අප වෙනස්වෙලා ද? වෙනස්වෙලා නැත්තේ ඇයි? පොත් නවසියක් කියවා තියෙනවා. ඇයි

තාම වෙනස් කමක් තැත්තේ? නමසිය එක් වෙනි පොත තොකියවූ නිසා ද? දේශනා 5000ක් පමණ අසා තියනවා. ඇයි වෙනස් වී තැත්තේ. 5001 වෙනි දේශනය තාම අපුලුවේ තැති නිසා ද? එය ද? අපි හිතන්නේ එහෙමයි. ඒ නිසා 901 වෙනි පොත කියවනවා. 5001 වෙනි දේශනයත් අහනවා. හැබැයි 5002 දේශනයත් අහන්න ඕනෑද කියන අදහස තියෙනවා. 902 පොතත් කියවන්නට ඕන.

## 11. අධ්‍යාත්මික කොඳුනාරටිය

පුස්තකාලයක් බවට කෙනෙකුට පත්වෙන්න පුළුවන්. දහම් පොත්ගලක් බවට, දහම් පොත්ගුලක් බවට, හැබැයි අහුණ්තරය දිරා යන, අහුණ්තරය කඩා ගෙන වැවෙන. මේ අහුණ්තරය ගක්මිලත් කරගන්න, හරවත් කරගන්න, සාරවත් කරගන්න. කඩා තොවැවෙන අහුණ්තරයක්. දිරා තොයන අහුණ්තරයක්. මේ අහුණ්තරය තමයි පුද්ගලයෙකු මසවා තබා ගෙන ඉන්නේ. පුද්ගලයෙකු වැවෙන්නේ තැතිව වැවෙන්න දෙන්නේ තැතිව පුද්ගලයෙකුට කෙලින් මසවා තබා ගෙන සිටින්නේ කොඳ ඇට පෙළ තෙමයි, අපේ අහුණ්තරය. අහුණ්තරය කියන්නේ අවබෝධය. අවබෝධයට පමණයි කළුණාණ මිතුවරුනි පුළුවන් මොන පැත්තෙන්, වණ්ඩ මාරුතයක් හමා ගෙන ආවත් මොන පැත්තෙන් පෙරලන්ට බැලුවත්, අපව වට්ටන්නේ තැතිව කෙලින් සජ්‍යව තබාගෙන ඉන්න. වෙන කිසිවකට වත් බැහැ. කායික

ඇක්තියකට බැහැ. කායික ඇක්තියට පුළුවන් අල්පයයි. එතකොට ගක්තිමත් මනසක්, හරවත් මනසක්, සාරවත් මනසක්, සඳහා යි දහම.

## 12. සතුට සොයා ඔබ යන සඳ - අසතුට එය ඔබට සොයා

අප බොහෝම තොදට සන්නේර්සයෙන් කෙලින් හිටගෙන ඉන්නවා සතුටුදායක දේවල් සමග. සතුටුදායක පුද්ගලයන් හා සතුටුදායක අවස්ථාවක් සමග. සතුටුදායක පරිසරයක් සමග, පුද්ගලයෙකු වැවෙන්නේ නැහැනේ. පිටතට පෙනෙන විදිහට නම්, වැවෙන්නේ නැහැනේ. බොහෝම තොදට ඉන්නවා. ඉතින් අප කියනවා එහෙම තමයි ඉන්න ඕන. ඒ සතුට තිබෙනවා යයි සිතන තැනට අප යනවා සතුට තොයා ගෙන. තොදට බලන්න. අප යන්නේම සතුට තොයාගෙන. සතුට තොයාගෙන අප යන විට, අසතුට එනවා අපට සොයා ගෙන. ලාභය තොයාගෙන, ලාභය තියන තැනට අප යන විට, අප සිටිනා තැනට, අපට සොයා ගෙන අලාභය පැමිණෙනවා. අප කවදාවත් අලාභයක් තොයාගෙන ගියේ නැහැ. අසතුටක් තොයා ගෙන ගියේ නැහැ. අප සෙව්වෙම සතුට. ප්‍රාර්ථනා කළේම ලාභය. කිසිම ප්‍රාර්ථනයක, කිසිම දවල් සිහිනයක, ඉඩක් නැහැ අලාභයට. ඉඩක් නැහැ අසතුටට. කවුද දවල් හින භදාගන්නේ අසහනයට පත් වෙන්න. නැම දවල් හිනයක්ම පටන් ගන්නේ හරි ලස්සනට. ලස්සන දවල් හින, ලස්සන බලාපොරාත්තු,

ලස්සන පාර්පනා, ලස්සන අපේක්ෂා, ලස්සන ඉලක්ක, ඒ සියල්ල කුමක් කරා ද යොමු වන්නේ? සතුට හා ලාභය කරා. සතුට ඇත්තේ යම් තැනක ද එතන්ට අප යනවා. දුවගෙන යනවා. සතුට ඇත්තේ යම් පුද්ගලයෙකු එගද, ඒ පුද්ගලයා වෙතට අපි යනවා. සතුට ඇත්තේ යම් තනතුරක ද, ඒ තනතුර කරා අපි යනවා. සතුට ඇත්තේ යම් ගහ හාණ්ඩයක ද, ඒ ගහ හාණ්ඩය කරා අප යනවා. හැම විටම බලන්න අප ඉන්නේ ගමනක. හැම මොහොතකම. පේන්නේ නැහැ. මේ වාචිවෙලා ඉන්නේ. ඇදේ හාන්සි වී ඉන්නේ. කාර්යාලයේ පුවුවක උඩ වාචිවෙලා ඉන්නේ. හැබැයි ඒ කොහො සිටියත් යෙදී ඉන්නේ ගමනක. සතුට සොයා යන ගමනක. ලාභය සොයා යන ගමනක. පුවුවන් ද හොයා ගන්න එක මොහොතක්, එක තත්පරයක් සතුටක් ලාභයක් සොයා තොයන? ඉල්ලන්නේ තැති, පාර්පනා තොකරන සහ ඒ ගැන සැලසුම් තොකරන? එක්කෝ මේ තියන සතුට දිගටම තියා ගන්න. ලබන සතුට, විදින සතුට, අත්දැකින සතුට, ලැබෙන ලාභය, ඒ විදිහටම දිගටම, අද පමණක් තෙමෙයි, හෙටත්, අනිද්දාවත්. අදයි, හෙටයි අනිද්දායි පමණක් තෙවෙයි, ලබන සතියෙත්. මේ කාල රේඛාව දිගේ අතාගතයට. අනන්තයට, අත්දැකින්නට සැලසුම් කරනවා, හිතනවා, පතනවා. ඒ වගේම මේ වර්තමානයේ අත්දැකින සතුට රේට වඩා දෙගුණයක් වැඩි වෙන්න ඕන. වර්තමානයේ ලබන ලාභය දෙනුන් ගුණයකින් හෙට කොහොමද ලබන්නේ? රේඛා අවුරුද්දේ කොහොමද ලබා ගන්නේ?

ඒ පිළිබඳ කල්පනාවත්, ඒ පිළිබඳ මනසිකාරයත්, ඒ ගැන සැලසුම් කරනවා. ඉතින් මේ බලන්න. සතුට හොයා ගෙන යන ගමනක ලාභයත් සොයා ගෙන ගමනක, අප හැම දෙනාම නිය්වලව කායිකව හෝතිකව ඉන්නවා. කායිකව නොමෙසි යන්නේ. හැබැයි, කායිකව යන ගමනක් තියෙනවා, සතුට හොයා ගෙන.

### 13. සතුමේ කථාන්දරය

මූලින් මේ ගමන යන්නේ මානසිකව. තණ්හාවෙන්. තණ්හාවයි අපව එක්ක යන්නේ, වෙන කවුරුවත් නොවයි. තණ්හාව මවන සතුට, ඒ විදිහටම අත්දැකින්න හා ඒට වඩා අත්දැකින්න. එතකොට ගමන් දෙකක් එක්ක යනවා අපව. එකක් නොවයි ගමන් දෙකක්. වර්තමානයේ විදිනවා නම් සැපක්, වර්තමානය හොඳ නම්, අන්ත ඒ විදිහට හෝටත් හොඳට ලාභ බෙමින් සතුවින් ඉන්නේ කොහොම ද? අන්ත එක මනසිකාරයක්. දෙවෙනි මනසිකාරය එයට වැඩිය සතුවක්, එයට වඩා දෙතුන් ගුණයක ලාභයක් ලබාගන්නත්, මානසිකව ගමනක යනවා. ඉතින් මේ විදිහට අප යනවා සතුට හොයා ගෙන, පුද්ගලයන් අල්ලගෙන, බලන්න මය සැලසුම් කථාන්දර හඳා ගන්න බැහැ අපට. ඒ කථාන්දරවලට අමු ද්‍රව්‍ය විදිහට පුද්ගලයන් පාවිච්චි

කරනවා. දරුවෙකු දෙම්විපියන් මූල් කරගෙන කජාන්දර හදා ගන්නවා. අම්මා මට මේ දෙය අරන් දෙයි, මාව අතහට එක්ක යයි. ඒ විදිහට දරුවෙකුට ඕන නම් කීඩා භාණ්ඩයක්, ලස්සන ඇඳුමක්, තැකිනම් වෙනින් උපකරණයක්, එහෙම තැකිනම් කොහො හරි ගමනක් යන්න. එතකොට මේ දරුවා මේ සතුවුදායක සැලසුම හදන්නේ අම්මා තාත්තා උදව් කරයි කියන ඒ බලාපොරොත්තුවෙන් නේ. තැකිව දරුවෙකුට බැහැ තමන්ගේ හින හැබැ කරගන්න, දෙමාපියන්ගේ ආධාර උපකාර තැකිව. අවසරය තියෙන්න ඕන. ඒ දෙමාපියන් මූල් කරගෙන. මූල් කරගෙන කියෙන්නේ, දෙම්විපියන් අල්ලගෙන දරුවන් ලස්සන කජාන්දරයක් හදාගන්නවා. දෙම්විපියන් ගැන නෙමෙයි කජාන්දරය හදා ගන්නේ. තමන්ගේ සතුට පිළිබඳ, ලාභයක් පිළිබඳ කජාන්දරයක් හදා ගන්නවා. හැබැයි ඒ කජාන්දරය ඇතුමලේ අම්මා තාත්තා දෙන්නා ඉන්නවා.

#### 14. මමත් වරිතයකි - මගේ කජාවේ

අම්මලා තාත්තලත් කජාන්දර හදා ගන්නවා. දරුවන් ගැන. දරුවන් යොදා ගෙන සතුට පිළිබඳ කජාන්දරය අම්මා කෙනෙකු, තාත්තා කෙනෙකු හදා ගන්නවා. හොඳට බලන්න මනුෂ්‍යයෙක් විදිහට අප හදාගත්ත හැම කතාන්දරයකම තව පුද්ගලයන් ඉන්නවා. අඩුමගානේ එක් පුද්ගලයෙක් හරි ඉන්නවා. හතුරෙක් වෙන්න

පුළුවන්. හතුරෙක් හරි ඉන්නවා. හතුරෙක් එක්ක කරන සටනක් විදිහට කරාන්දරයක් හදා ගන්නව පුළුවන්. කොහොමද ගහන්නේ? කොහොමද බනින්නේ? කොහොමද පහර දෙන්නේ? කොහොමද එයාව වට්ටන්නේ? මොන විදිහේ උපතුම ද පාලිවිච කරන්නේ? මොන විදිහේ උප්පරවැට්ටි ද ආන්නේ? මෙසේ සැලසුම් හදනවා. මෙහේ සතුට, ලාභය, හොයාගෙන, අප කරාන්දර ලෝකයක ඉන්නේ. හැබැ ලෝකයක නෙමෙයි. හැබැ වන කරාන්දරත් තියනවා. හැබැ කරගන්න සිහිනත් තියනවා. හැබැ වුණත් නැතත් හැම විට ම අප ඉන්නේ කරාන්දරයක් ඇතුළේ. මගේ කරාන්දරයක් ඇතුළයි මා සිටින්නේ. මම කියන පුද්ගලයා සැම විටම ඉන්නේ, මගේ කරාන්දරය ඇතුළේ. විමසා බලන්න. මෙහෙහි කර බලන්න. "මට" "මල" කියන පුද්ගලයාට "මගේ" කියන කරාන්දරය නැතිව ඉන්න බැහැ. මේ දෙන්නා එක් කෙනෙක්, දෙන්නෙක් නෙමෙයි. කරාන්දරයයි, කරාන්දරය හදන රවකයා යි දෙන්නාම එක්කෙනෙක්. එක් අයකු නැති වූ ගමන්ම අනිත් එක්කෙනාත් නැතිව යනවා. කරාන්දරයක් නැති තැනක රවකයෙකුට ඉන්න බැහැ. රවකයෙකු ඉන්නේම සහ රවකයා කියන කෙනා අර්ථවත් වෙන්නේම රවනාවක් තිසා. රවනාවක් නොලියන රවකයෙක් ඉන්න බැහැ. අනිත් පැත්තෙන් රවනාවක් තිබෙන්නට බැහැ, රවනාවක් ලියවෙන්නට බැහැ, රවනාවක් නිම වෙන්නට බැහැ සහ මැවෙන්නට බැහැ,

රචකයෙකුගෙන් තොරව. මේ වවනවලට එහා ගිහිල්ලා මේ කියන දෙය තේරුම් ගන්න බලන්න.

## 15. රචකයා හා රචනාව

රචකයා හැම විටම ඉන්නේ රචනාවක් තුළයි. රචකයා එපියේ ඉදගෙන රචනාවක් ලියනවා නොමෙයි. එහෙම ලියන රචනා තියෙනවා. හැබැයි ආත්ම කථාන්දරයට එන කොට, රචකයා ඉන්නේ රචනය ඇතුළේ. අප ඉන්නේ අපේ කථාන්දරය ඇතුළේ. අප එපියේ ඉදගෙන, පූටුවක වාසීවලා, මෙසය මත තිබෙන කොළයක, පැනකින් ලියන කථාන්දරයක් නොමෙයි, “මම” තියෙන්නේ. “මම” ඉන්නේත් “මගේම” කථාන්දරයේ කොටසක්. එහි තවත් කොටස් තියෙනවා. මගේ අම්මා, තාත්තාත් ඉන්නවා. කථාන්දරය ඇතුළේ. යහළවනුත් ඉන්නවා. හතුරෝත් ඉන්නවා. රස්සාවක් තියෙනවා. ඒ කථාන්දරයෙහි. ඒ සැම කථාන්දරයේම කොටස්. නොදට බලන්න හිත. මහා කථාන්දරයක් නේ තියෙන්නේ. මහා නිසොල්ලාසයයක්. ඒ නිසොල්ලාසය අරාඩි නිසොල්ලාසයටත් වඩා ලොකුයි. අරාඩි නිසොල්ලාසය නම් දාහකින් ඉවරයි. හැබැයි “මම” කියන නිසොල්ලාසය නම් “මම” කියන කථාන්දරය නම් එහෙම ඉවර වෙන්නේ නැහැ. ඉවර කරන්න පුළුවන්. හැබැයි ඉවර වෙන්නේ නැහැ. ඉවර කර ගන්නෙන් නැහැ. මොකද එක් කථාවක් නොමෙයි

ලියවෙන්නේ. අම්මා කෙනෙකු තාත්තා කෙනෙකු තමන්ට ඉන්න එක දරුවෙකුගේ අධ්‍යාපනය අල්ලාගෙන කථාන්දරයක් හදා ගන්න පූජුවන්. ඒ දරුවගේ ත්‍රිඩා දස්මතා අල්ලාගෙන තවත් කථාන්දරයක් හදාගන්නවා. ඒ දරුවගේ රුප සම්පත්තිය පැත්තෙනන් කථාන්දරයක් හදා ගන්නනවා. ඒ දරුවගේ විවාහය පැත්තෙනන් තවත් කථාන්දරයක් හදාගන්නවා. එතකොට අම්මා කෙනෙක්, අම්මා කියන්නේ එක්කෙනෙක් නේ. තාත්තා කෙනෙක්, එක්කෙනෙක්, එක දරුවායි ඉන්නේ. එත් එක කථාවක් නෙමෙයි මෙතන තියෙන්නේ. ඒ එක දරුවා අල්ලගෙන බලන්න කථාන්දර කියක් හදාගන්නවා ද කියා. මේ හැම කථාන්දරයකම තමනුක් ඉන්නවා, ඒ දරුවන් ඉන්නවා. ඉන්නවා කියලා හිතනවා අඩුම ගානේ. නැතිවෙන්න පූජුවන්, ඉන්නවා කියලා හිතනවා. එපමණකම නොවේ සිතේ, තමන්ගේ කියන ගෙදර ගැන කථාන්දරයක් හදා ගන්නවා. තියන ලස්සන වටිනාකම, ඒ ගේ හදාගන්න ගිය මහන්සිය. අනිත් අය, ඒ ගේ ගැන කරන වර්ණාව. ඒ ගේ අපට වෙනස් කර ගන්න ඕන නම් ඒ පිළිබඳ කථාන්දර. ඒ වගේම එයට වැඩිය ලස්සන ගෙයක් ඉදිරියෙන් හරි පැත්තෙනන් හරි හැඳුවාත්, ඒ ගේ ගැන අප හදන කථාන්තර. එසේම රස්සාව පැත්තෙන් එක කථාන්දරයන් හදනවා. මේ විදිහට බලන්න කොපමෙන් කථාන්දර ලේකයකද අප ඉන්නේ?

## 16. කියන්නට ඇති කථාව

මේ හැම දෙයක් ගැනම අපට කියන්න කරාන්දරයක් තියෙනවා. අප ලියු රවනයක් තියෙනවා. හැම දෙයක් ගැනම අහවල් කෙනා ගැන අහවල් දේ ගැන නම් මට නැහැ කරාවක්. මට නැහැ හිනයක්. මට නැහැ කරාන්දරයක්. මට නැහැ රවනාවක් කියලා කියන්න ප්‍රාථම්ද? නැහැ හැම දෙයක් ගැනමත්, හැම කෙනෙක් ගැන තමන් දන්න හැම කෙනෙකු ගැනමත්, හැම දෙයක් ගැනමත් ඔබත් මාත්, අසිජියෙන් මැටු ලියු ගොඩනැගු කරාන්දර ලෝකයක, අප හිරවෙලා දුක් විදිනවා. ඒ දුක් විදින එක පැත්තකින් තියුම්.

මාගේ ලෝකය කියන්නේ කරාන්දර ලෝකයකට. මේ පාලීවියට තෙමෙයි, පාලීවියක් තියනවද ද නැදිද කියා දන්නේ නැති කාලෙත් මිනිස්සු කරාන්දර හදා ගත්තා. තමන්ගේ ලෝකය. පින්වතුනි, හොඳට බලන්න, අප ජ්වත් වෙන්නේ කරාන්දර ලෝකයක. මුදල් එකක් කරාන්දර හදා ගත්තවා. ලැබුණු මුදල් ගැන, තිබුණු මුදල් ගැන, කරාන්දර හදා ගත්තවා. එතකොට ආර්ථික කරාන්දරයක් වෙනම යනවා. ලැබෙන මුදල්, තිබෙන මුදල, වියදම් වුණු මුදල, වියදම් කරන්නට තියෙන මුදල, ලබා ගත්ත තියන මුදල, ඒ ආගුයෙන් ආර්ථික කරාන්දරයක්, දේශපාලන කරාන්දරයක්. මේ අප හැම දෙනාම, අර්ථික කතන්දරේ හදාගත්තේ ආර්ථික විද්‍යාඥයින් විතරක් තෙවෙයි. දේශපාලයියින්

විතරක් නොවෙයි, දේශපාලන කථා හදාගන්නේ. හැම දෙනාම. පින්වත්ති, කථාන්දර කියක් නම් ඔබ, අප හදාගෙන තියෙනව ද? කථාන්දර කියක් නම් ඇතුළේද අප ජ්වත් වෙන්නේ? හිතාගන්න බැහැ. කථාන්දරයක් තුළ කථාන්දරයක්, ඒ කථාන්දරය ඇතුළේ තව කථාන්දරයක්. ස්වාමි පුරුෂයා, හාරියාව ගැන කථාන්දරයක් හදා ගන්නවා, හාරියාව ස්වාමි පුරුෂයා ගැන. ගැන කියන්නේ, ස්වාමි පුරුෂයා ආශ්‍රිතව කථාන්දරයක් හදා ගෙන, ඒ කථාන්දරයෙහි ජ්වත් වෙනවා. එතකොට විවාහ නොවූණු අය, විවාහ වීම පිළිබඳ කථාන්දරය හදා ගෙන ඒ කථාන්දරයේ ජ්වත් වෙනවා. ඒ කථාන්දරය සාක්ෂාත් කර ගන්නට සැළසුම් කරනවා. මේ කථාන්දරවල පුද්ගලයන් ඉන්නවා. ගෙවල් දොරවල් තියෙනවා. ගහ හාණ්ඩ තියෙනවා. වතු පිටි, වාහන තියෙනවා. තනතුරු තියෙනවා. මිල මුදල් තියෙනවා.

## 17. “සුඩාන්තය” ඇරුණුමය - අවසානය නොවේ

මේ සියලුම කථාන්දර හදාගෙන අප යනවා අපට ඕන සතුට තියන තැනට. මෙවා හදාගන්නේ වෙන මොනවටත් නොවෙයි, සතුට වෙන්න. අප හිතනවා කථාන්දරයක් නැතිව සතුට වෙන්න බැහැ. ඒ නිසා ලියන්න පටන් ගත්තෙම ලස්සන කථාන්දර, අවලස්සන කථාන්දරයක් කවුරුවත් පටන් ගත්තෙන නැහැ. එය

අනිවාරයයි. එහුම් සූඛාන්තයන්. බලාපොරොත්තු කෙළවර විය යුත්තේ සතුවකින්. එබදු වූ බලාපොරොත්තුවෙන් තමයි හැම කරාන්දරයක්ම අප ලියන්න පටන් ගන්නේ. දරුවෙතු දෙම්විපියන් ගැන ලියන කරාන්දරයන් එහෙමයි. දෙම්විපියන්, දරුවන් ගැන ලියන කරාන්දරයන් එහෙමයි. භාර්යාවන් ස්වාමී පුරුෂයන් ගැන, ස්වාමී පුරුෂයන් භාර්යාවන් ගැන. යහළවන්, යෙහෙලියන් ගැන, හැම දෙනාම හැම දෙනෙකු ගැනම ලියන්නේ කරාන්දරයක්. එතන තමයි සතුව තියෙන්නේ. මෙතන නෙවෙයි. එතන තියෙන්නේ. ඉතින් කරාන්දරයක් ඇතුළේ අප සතුව හොයනවා. දහම කියනවා, අපහැම දෙනාම ජ්වත් වෙන්නේ කරාන්දර ලෝකයක බව. පපංච ලෝකයක. “පපංච” කියලා කියන්නේ කරාන්දර ලෝකයකට. “පබන්ධ” කියන ව්‍යවහාර සම්පූර්ණය ප්‍රභාශය ප්‍රභාශන්නේ කරාන්දරයක් නේ. එතකාට, පපංච, පපංච, පබන්ධ, මේවා එක උගින් යන වචන.

## 18. ප්‍රභන්ධයක් වූ ලෝකය

අප ඉන්නේ ප්‍රභන්ධ ලෝකයක. මගේ ප්‍රභන්ධයට අනුව. ප්‍රභන්ධ සාපේශ්සයි. දැන් කෙනෙක් ඇතුළාත් අහවල් කෙනා කොහොමද? සමහර විට කෙනෙක් ඇවිත් අහන්න පුළුවන්, කොහොම ද අහවල් එක්කෙනා? කුමක් ද අප පවසන්නේ? අපට කියන්න නැහැ නිරපේශ කරාන්දරයක්, කිසියම් පුද්ගලයෙක් ගැන.

ඒ තැනැත්තා කොහොම ද කියා අපට කියන්න බැහැ. අප කියන්නේම, ඒ තැනැත්තා පිළිබඳ අප හදාගත් කරාන්දරය. මගේ කරාවයි කියන්නේ, මා ලිංග රවනයයි කියන්නේ, ඒ තැනැත්තා ගැන වෙන කොහොම ද අප කියන්නේ? වෙන කියන්න අප දත්තේ තැහැ. අපි ලස්සන කරාන්දරයක් හදා ගත්තා නම්, ඒ තැනැත්තා පිළිබඳව එතන ද කියනවා ලස්සන කතාන්දරයක්. හොඳ කරාන්දරයක්. එයා හොඳ කෙනෙක්, බොහොම හොඳ එක්කෙනෙක්. හරිම ගුණ යහපත්, කරුණාවන්තයි. පරිත්‍යාගයිලියි. හරියට ඉවසනාවා. “නිහතමානියි, කාරුණිකයි පරිත්‍යාගයිලියි, බොහොම හොඳයි, හරි සිල්වත්” මේ සියලුම නිගමන ගොඩ තැගැනී කොහොම ද? අපේ කරාන්දරවලින්. මගේ කරාන්දරයට අනුව නම් එයා නිහතමානි. එයාට අනුව නෙමෙයි, මගේ කරාන්දරයට අනුව. දැන් තවත් කෙනෙක්ගෙන් ඇහුවොත් එයාගේ කරාන්දරය කියයි. තුන්වෙනි කෙනෙක් ගෙන් ඇහුවොත් තුන්වෙනි කරාන්දරයත් අහන්න ලැබේයි.

කුමක් ද සත්‍යය? පළවෙනි කරාන්දරය ද? සත්‍ය දෙවෙනි කරාන්දරයද? තුන්වෙනි කරාන්දරය ද සත්‍ය? අප කියනවා මේ එක් තෙනාට තමන්ට පෙනෙන පැතිවලින් තමයි කියන්නේ කියා. පෙනෙන පැතිවලින් නෙවයි, එක් කෙනා බලන පැතිවලින් කියන්නේ. අපට සාපු පෙනීමක් තැහැ. පිරිසිදු පෙනීමක් තැහැ.

කතාන්දරයක් හරහාමයි පේන්නේ. තම තමන්ට පේන පැතිවලින් කියන බව දන්නවා නම් ප්‍රශ්නයක් තැහැ. ඒ දෙකේ වෙනසක් තියෙනවා. මා නැවත කියන්නම්. එක එක්කෙනාට පේන පැතිවලින් නම් යම්කිසි පුද්ගලයෙක් ගැන කරා කරන්නේ, පුද්ගලයන් දහ දෙනෙකු කියන දේවල් එකතු කර ගත් විට අත්ත සමස්ථ අදහසක් අපට හද ගන්න පුළුවන්. මෙයා එක පැත්තක් කියනවා, අනිත් කෙනා තව පැත්තක් කියනවා, තුන් වෙනි කෙනා තවත් පැත්තක් කියනවා, හතර වෙනි කෙනා අමුතුම පැත්තක් ගැන කරා කරනවා. මේ සියලුම කැබලි එකතු කරගත් විට තමන්ට විතුයක් හඳුන්න පුළුවන්, ඒ නාඛනන තැනැත්තා ගැන. හැඳයි ලස්සනම දේ නම් එවිට තීර්මාණය වන්නේ මනුෂ්‍යයකු නොමයි. අද්ඩත සත්වයෙකුයි. එවිට හිතනවා මේ මිනිහා මොන විදිහේ කෙනෙක් ද?

මේ ගාලාව ගැන ඇඟුවොත්, මේ පැත්තෙන් බලනකෙනාට පේන විදිහ තියනවා. අර පැත්තෙන් බලන කෙනාට පේන විදිහක් තියෙනවා. ඉතින් මේ දෙක එකතුකරාම මේ මේ විදිහේ ගාලාවක් කියා හිතන්න ඉඩ තියනවා. අනුමානයක් වෙන්නත් පුළුවන්. එකේ අපට පේන විදිහ ගැන නොවයි අප කරාකරන්නේ. අප බලන විදිහ ගැනයි. නිගමන ගැන වැඩි වැඩියෙන් අනිත් අයගේ අදහස් අහන්න. වඩා වඩාත් අප පැටලෙනවා. තීරවූල් වෙන්නේ තැහැ. පැහැදිලි විතුයක් හදා ගන්න බැහැ. අප හිතනවා පුළුවන් කියා, බැහැ. බැරි

හේතුව පේනවානේ. අපට පෙන්නේ අපට ඕන දේ පමණයි. අපේ හිතට ඕන දේ විතරයි. හිතට ඕනම දෙයක් දකින්න පුළුවන්.

## 19. තණ්ඩාවේ තීන්තෙන් අවිද්‍යාව මවන කථාව

එකිනම අවලස්සන දෙයක ලස්සනක් පුළුවන් හිතට බලන්න. ඒ අත්තම ලස්සන ද, අවලස්සන ද, කියා වැදගත් නැහැ. හිතට ඕන ලස්සන නම් ලස්සන ජේනවා. හිතට ඕන හොඳ නම් හොඳ පේනවා. හිතට ඕන අවලස්සන නම් ඕනම ලස්සනයි කියා කියන දෙයක, විරුදී බවක් හිතට බලන්න පුළුවන්. එතකාට තණ්ඩාව විසින් තෝරා ගනු ලබන අමුදව්‍ය රිකක් අරගෙන, කතන්දරය හදාගන්නවා අවිද්‍යාවෙන්. මේ දෙන්නයි මේ කතන්දරය හදන්නේ. අවිද්‍යාවයි තණ්ඩාවයි දෙන්නා හදන කතන්දරයක අප වරිත පමණයි. හොඳට තෝරුම් ගන්න. අප පැනක් සහ පැනස්සලක් පමණයි. මේ කතන්දරයේ රවකයා අප ය කියා හිතනවා. එක්තරා මට්ටමක දී එය ඇත්ත. හැබැයි හොඳට බලනකාට තමන් පැනස්සලක් සහ පැනක් පමණක්ම බවට පත්වෙනවා. තොපොණන හස්තයක් ඔබව පැනස්සලක් මෙන් භාවිතා කරමින් “මම” නැමති කතන්දරය ලියනවා. ඒ ලියන්නේ කවුද? අවිද්‍යාවයි, තණ්ඩාවයි දෙන්නා. ඒ දෙන්නා මොකද කරන්නේ, අරයගෙන් මකාටසකුයි, මෙයාගෙන් කොටසකුයි අරගෙන, එක එක්කෙනා අල්ලගෙන

කජාත්‍යාචාර හදනවා. එසේ හදන ගමන් අපට ලැබුවක් දෙනවා. අප ය රවකයා තැතිනම් කතා කියා. කවුද කැමති පැනක් බවට පත්වෙන්න? තැහැ.

## 20. ලණු ගිලින රවකයා

මෙන්න මෙතනයි සතුව තියෙන්නේ. සතුවට තරම් අප කැදර නැතේ වෙන කිසි දෙයකට. ලාභයට තරම් අපි ඇලිලා නැතේ වෙන කිසිම දෙයකට. එම නිසා ඒ ලණුව දුන් අප එය ගිලිනවා. මේ සතුව කියන ලණුව අප ගිලිනවා. ඉන් පසු සතුව සොයාගෙන යන කජාත්‍යාචාරයක අප වරිත බවට පත්වෙලා. බලන්න සතුව ලැබුණු කතන්දරයක වරිතයකද අප ඉන්නේ, සහ රගපාන්නේ? එහෙම නම් රිකක් සතුව වෙන්න පූජ්‍යවත්නේ. තැහැ. සතුව හොයාගෙන යන කතන්දරයක, අතරමද සිටින වරිතයකට තමයි, "මම" කිය කියන්නේ. මේ මැද ඉන්නේ. අතර මැද ඉන්නේ. මැද කියන්නේ මධ්‍ය නොවේයි. සතුව සොයන කතන්දරයක මුලත් නොවේයි, අගත් නොවේයි, ඉන්නේ මැද. අප හිතනවා අගට ගියාම සතුව තියෙයි. කෙළවරේ සතුවක් තියෙයි. කෙළවරට ගිය කෙනෙකු තැහැ. කවුද ඒ කෙළවරට ගියේ? සතුවේ කෙළවරට ගිහිල්ලා, කජාත්‍යාචාර කෙළවරට ගිහිල්ලා, මක්කොම හරි සියල්ල සම්පූර්ණයි. හරිම සතුවයි. නැවත නම් මට කිසි දෙයක් ඕන තැහැ. යළින් මුදලක්

අවශ්‍ය නැහැ. අවශ්‍ය දෙය ලැබුණා. දැන් හරි. තමන්ට ඕන කෙනා ලැබුණා. යන්න ඔහා තැනට ගියා, හදාගන්න අවශ්‍ය දේ හදා ගත්තා. දැන් හරි. මෙහෙම කියන්නේ කුවිද? තෙන්හාට හා අවිද්‍යාව ඉඩදෙන්නේ නැහැ එහෙම නැවතුම් තිත තබන්න. මේ කජාන්දරවලට, නැවතුම් තිතක් නැහැ. හරියට අරාවී නිසොල්ලාසයේ මුල් කජාන්දර වික වගේ. අන්තිම කජාන්දර නම් නැවතැත්වූවානේ, මුල් කතන්දර වික වගේ. ඉතිරි කොටස හෙට. හැම විටම මේ ඉතිරි කොටසක් ගැන අපට පිනෙක් තියෙනවා, කළුයාණ මිතුවරුනි, මෙහෙම කජාන්දර දෙකක් මැද ඉන්නකාට සතුට ලැබේයි කියා. මේ කජාන්දර ඉවර වෙනකාට සතුට ලැබේයිද? ලාභයක් ලැබේයි කියා ඔහා දැකින කොට, අසතුට කොහොත්දේ ඇවිත් අපට තටුපු කරනවා. අලාභය එනවා. අප අලාභය සොයාගෙන යන්න ඔහා නැහැ. අසතුට සොයාගෙන යන්න ඔහා නැහැ. මේ ලෝකයේ කිසි කෙනෙක් අසතුට සොයා ගන්න කජාන්දර හැඳුවේ නැහැ. පාඩු විදින්නට කජාන්දර හැඳුවේ නැහැ. රවනා ලිවේ නැහැ. හැබැයි කොහොත්දේ අපේ ඒ කජාට ඇතුළට අසතුට ඇවිත්, අසතුට කාන්ද වෙලා. අසතුට නොජ්න්න තමයි මේ කජාන්දරය හදා ගන්නේ. හැම වරිතයක්ම, ලස්සනට, පිරිසිදුව, අංගසම්පූර්ණ විදිහට, මේ කජාන්දරය හදා ගෙන ගියා. කිසිම දුකකට ඉඩක් තිබුණේ නැහැ, ඒ කතන්දරේ ඇතුළේ. හොඳට බලන්න, දිරුවන් පිළිබඳ දෙම්විපියන් හදන කජාන්දර ඇතුළේ දුක් විදින්ට

ඉඩක් නැහැ. හැම පැත්තෙන්ම සුරක්ෂිත කථාන්දරයක් හදාගෙන යන්නේ. නමුත් අපට තොදුනුවත්වම, අපටම රහස්‍ය, රවනයටම රහස්‍ය සහ පැත්සලට තොදන්වා, පැතට තොදන්වා, තොදුනුවත්වම, ලියවෙනවා අසතුට පිළිබඳ කථාන්දරයක්. ලියවෙන්න පටන් ගන්නවා. එය කථාන්දරයක් පමණක්ම තෙවෙයි ඇත්තක්. සතුට නම් කථාන්දරයේ ඇතුළේ තිබෙන හිනයක්. හිතාව යනු හිනයක් විය නැතියි. නමුත් කදුල ඇත්තක්. දුක ඇත්තක් බවට පත් වෙනවා. දුක යථාර්ථයක්, කථාන්දරයක් තෙමෙයි. දැන් අඩුන්න පටන් අරගෙන. සුසුම් හෙළන්න පටන්ගෙන දැන්.

## 21. හඩුම් උපන්තක් - ඉපදුනේ සිතාසේන්තයි.

කළුජාණ මිතුවරුනී, අඩුන්න තෙමෙයි අප ඉපදුනේ, අඩු අඩු ඉපදුනත්. දුක් විදින්න තෙමෙයි අප ඉපදුනේ. මෙතෙක් කාලයක් දුක් වින්දත්, අතාගතය ගැන සිහින මවනනේ සතුටු වෙන්න, සැප විදින්න. මොන ව්‍යාකරණය වැරදිලා ද දන්නේ නැහැ, දැන් මේ පෙරලෙන්නේ දුකෙහි කථාන්දරයයි. මේ පෙරලෙන්නේ අසහනයේ කථාන්දරේ. කොතන හරි වැරද්දක්. මේ වැරද්ද කුමක් ද කියා සොයා ගත යුතුයි. එහෙම නැත්තම වෙන්නේ අපටම ඉවර කරගන්න බැරි කථාන්දරයක, අප සිරකරුවෙක් බවට පත් වෙලා, මේ කථාන්දරේ මරණයට වත් බැහැ ඉවර කරන්න. තොදට බලන්න.

මරණය කියන්නේ, මේ කජාන්දරේ නිමාව නොවෙයි. මරණයට  
 බැහැ, තේඟාවේ කජාන්දරය නවත්වන්න. එය පුළුවන් නම් හරි  
 නොදැයි. මරණයට පුළුවන් නම් මේ තේඟාවේ කජාන්දරේ ඉවර කර  
 දාන්න, අවිද්‍යාවේ හිනය නිම කර දෙන්න, කොපමණ හොඳ ද  
 මරණය? එහෙම නම් මරණය තරම් හොඳ දෙයක් තවත් නැහැ. මේ  
 කජාන්දරයේම තවත් සිදු වීමක් විතරයි මරණය කියන්නේ. එයට  
 වෙනස් දෙයක් නොවෙයි. මේ අවිද්‍යාවේ ම නිර්මාණයක් පමණයි  
 මරණය කියන්නේ. වෙන කුවුරුවත් නොමෙයි මරණය හැඳුවේ  
 අවිද්‍යාවමයි. අවිද්‍යාව හඳුන දේවල්වල ලැයිස්තුවක් තියනවතේ  
 පටිච්ච සමූහ්පාද විවරණයේ. එහි තවත් එක් නිර්මාණයක් පමණයි  
 මරණය. මරණය හදන්නේ අවිද්‍යාවමයි. අවිද්‍යාව නැමැති කජා  
 රවකයා නිර්මාණය කරන මේ කජාන්දරයේ සිදුවීම් ගණනාවක්  
 තිබෙනවා. උපත එක සිදුවීමක්. තරුණ වෙනවා. ක්‍රිඩා කරනවා.  
 ඉගෙන ගන්නවා. සහතික ගන්නවා. සම්මාන ගන්නවා. පළවෙනියා  
 වෙනවා. අධ්‍යාපනය ලබනවා. රැකියාවක් ලැබෙනවා. අතම්ම සරු  
 වෙනවා. යාන වාහන ගන්නවා. විවාහ වෙනවා. බොහෝම  
 සතුවුදායක විවාහ ජීවිතයක් ගත කරනවා. දු දරුවන් හදනවා. ඒ  
 අයට උගෙන්වනවා. මේ ඔක්කොම අවිද්‍යා කජාන්දරේ සිදුවීම් ටිකක්.  
 මෙසේ ගොස් ඔන්න ද්වසක මරණයක් සිද්ධ වෙනවා. එය  
 නොසිදුවන දෙයක් නොමෙයිනේ. අප හිතනවා එතනින් කජාන්දරේ  
 ඉවරයි. මය ඔක්කොම ඉවරයි. එයා මැරුණා. නැහැ එහෙම

නෙවෙයි, මරණය කියන්නේ නිමාවක් නෙවෙයි. මරණයට අවිද්‍යාව නිමා කරන්න බැහැ. මක්නිසා ද, මරණය කියන්නේ අවිද්‍යාව විසින්ම හදනු ලබන දෙයක්. කොහොම ද මරණයට ප්‍රථමන් වෙන්නේ තමන්ගේ නිර්මාතාවරයාව ඉවර කරන්න? බැහැ. එතකොට ඉතිරි කොටස රේලුග හවයේ දිග හැරෙනවා. හැම විටම අප ඉන්නේ හිය හවයේ ඉවර කර ගන්න බාරි වූ කොටසක් ඉවර කර ගන්න උත්සහ කරමින්. ඒ වික මේ හවයේ ඉවර කර ගන්නත් බැහැ. අලුත් ඉලක්ක එකතු වෙනවනේ. ජ්‍යා ර් ආග හවයේ.

## 22. සැබැවීන්ම හඩන්නේ සිහිනයක සෙවණැල්ලටයි

හැමවිටම අප ඉන්නේ කථාන්දර දෙකක් මැද. මේ ලස්සන කථාන්දරයකට මූල පුරා, ලස්සනට කථාව ගලාගෙන යන විට සහ ලස්සන හිනයක් බලමින් සිටින විට එක් වරම දුක්, අසතුව, කරදර, රැලි පෙරලි, මේ සුන්දර හිනයට බාධා කරනවා. ඇහැරවනවා නෙවෙයි. මේ ලස්සන හිනය බලන්න දෙන්නේ නැහැ. හිනයක් ප්‍රදක්ෂාව බැලු කෙනෙකු නැහැනේ. හිනය පොදුගලික බව ඇත්ත. දෙතුන් දෙනෙකට එකතු වී එක හිනයක් බලන්න බැහැ. හිනය තමන්ගේ පොදුගලික දෙයක් කියා හිතමුකො. සැබැයි ඒ හිනයෙහි තමන් විතරක් නෙවෙයි නේ ඉන්නේ? තව දේවල් තියෙනවා, ආභාර තියෙනවා, ගෙවල් දොරවල්, විහාග, විවාහ, ගමන් බිමන් තියෙනවා,

ස්ථාන තියෙනවා, වෙන පුද්ගලයින් ඉන්නවා. මේ තමන්ගේ හිනය ඇතුළේ කිදෙනෙක් ඉන්නවද? කොපමණ දේවල් තියෙනවද? ඒ ඔහාම දෙයක් හරහා දුක එන්න පුළුවන්. දුක පැමිණි සැනින්, ඒ වරිතයට නෙමෙයි ප්‍රශ්නය වෙන්නේ. හොඳට තේරුම් ගන්න, දැන් අර හිනේ බල බල හිටිය කෙනාටයි රිදෙන්නේ. තමන්ගේ හොඳම යහළුවෙකුට, තමා හොඳන් ගරු කරන යහළුවෙකුට හිනෙන් දැකිනවා. හරි සතුවුයි. හිනයකින් හරි තමන්ගේ හිතවත් යහළුවෙකු බලන්න ලැබුණාම හරි සතුවුයි. එහෙම බලාගෙන ඉන්නවා සතුවින්, එක පාරම ඒ යාල්වා ලෙඩ වෙනවා පේනවා. ඒ හිතය ඇතුළේ එකී යාල්වා මැරෙනවා. අනතුරක් වෙනවා? එතකාට මොකද වෙන්නේ? අන්න අප අඩිනවා. දැන් හිනය තුළ අප දුක් විදිනවා. පපුවේ අමාරුව හැදෙන්න පුළුවන් හිනයකින්. කම්පාවට පත්වෙනවා. අර යාල්වට නෙවෙයි මේ දේ වුණේ. හොඳට තේරුම් ගන්න, අප හිනයක් හදා ගත්තොත් කවුරු හෝ අල්ලගෙන, ඒ අල්ල ගන්න වරිතය හරහා, අසතුව ඇවිත් අපට ද්‍රේශ්‍ය කරනවා. එසේ වන්නේ අප අල්ලගන්නේ වලිගයෙන් තිසා. සතුව අල්ලගත්තොත්, අසතුව කොයි මොභාතක හරි අපේ පිටුපසින් ඇවිදින් අපට ද්‍රේශ්‍ය කරනවා. ලාභය අල්ල ගත්තොත්, ලාභය නැමැති වලිගය අල්ල ගත්තොත්, අලාභය ඇවිත් අපට ද්‍රේශ්‍ය කරනවා. ඒ සිදුවීමත් හිනයේම කොටසක්, හැඟීන් නෙමෙයි. නමුත්, හැඇවටම රිදෙනවා. එතනයි ප්‍රශ්නය තියෙන්නේ. හැඇවටම අප අඩිනවා.

කළඹාණ මිතුවරුනී, හිනා වෙන්නෙත් හිනයකට, කොක් හඩලා හිනා වෙන්නෙත් හිනයකට, සතුටු වෙන්නේ, උඩ පනින්නේ, උද්දාමයට පත් වෙන්නේ, ලෝකයම දිනුවයි කියා ආච්මිබර වෙන්නේ, අහංකාරයට පත් වෙන්නෙත් හිනයකට. අවිධ්‍යාව හඳුපු හිනයකට. ඒමෙන්ම නැතිවූණා, පාඩු වූණා, වියෝ වූණා, අහිමි වූණා, නැත්තම නැති වූණා කියා වැළුපෙන්නේ, සුසුම්හෙලන්නේ, පුපුවේ අත් දෙක ගහගන්නේ හිනයකට. පුපංච ප්‍රතිඵලියකට මයි. වෙන කිසි දෙයක් මෙතන නැහැ. කථාන්දරයක් ඇතුළේ අඩින කෙනෙක් ඉන්නවා. කථාන්දරයක් ඇතුළේ හිනාවෙන කෙනෙකුත් ඉන්නවා. දුක් වෙන කෙනෙකුත් ඉන්නවා. හැබැයි කිසියම් මොඥාතක කෙනෙකු අවදි වූණෙන්, අවදි වූණෙන් කියන්නේ, අම්මා ඉන්නවි, තාත්තා ඉන්නවා, දුව පුතා ඉන්නවා, භාර්යාව, ස්වාමී පුරුෂයා ඉන්නවා. ඒ අය ඉන්නවා. හැබැයි කථාන්දර නැහැ. කථාන්දරයක් නැති දරුවන් ඉන්න පුළුවන්. කථාන්දරයක් නැති අම්මා කෙනෙකු සහ පියෙකු ඉන්න පුළුවන්. කථාන්දරයක් නැති, ගෙයක් දොරක්, වාහනයක්, රස්සාවක් තියෙන්න පුළුවන්. රස්සාව ඇත්තක්. හැබැයි නැහැ කථාන්දරයක්, හිනයක් නැහැ, ඒ රස්සාව පිළිබඳව.

## 23. හින්හෙයක් මරණයත්

හින්හෙයක් තැති තැනක දුකක් තැහැ. හින්හෙයක් තැති තැනක කඳුලකුත් තැහැ. කම්පාවක් තැහැ. හින්හෙයක් තැති තැනක මරණයක් තැහැ. මරණය කියන්නේම හිනයේම කොටසක්. ඒ අවිද්‍යාව හදන හිනයේම කොටසකට තමයි. හිනයේම එක සිදුවීමකට තමයි මරණය කියන්නේ. මරණයක් තැහැ හිනයක් තැති තැනක. අවදි වූ කෙනෙක් මිය යාමක් තැත. මැරෙන්නේ අවිද්‍යා නින්දේ සිටින්නන්. ඒ නිසා රහතන් වහන්සේලා මැරුණා කියන්නේ තැහැ. පරිනිරවාණය. පරිනිරවාණය කියන්නේ මේ මරණයට කියන ගෞරවාන්විත නමක් නෙවෙයි. දුන් ස්වාමීන් වහන්සේලා ගැන කරා කරන කොට අප කියන්නේ තැහැ. ස්වාමීන් වහන්සේලා කැවා කියා. කියන්නේ වැළඳුවා. ඒ ගෞරවයෙන් කියන්නේ. බලන විදිහට එකම දේ කරන්නේ නමුත් ගෞරවාන්විතව උන් වහන්සේලා යන්නේ තැහැ. වචිනවා. නිදාගන්නේ තැහැ. සැතුපෙනවා. කරා කරන්නේ තැහැ. දේශනා කරනවා. වදාරනවා. ඒ ගෞරවාන්විතයෙන්. ඒත් මේ පරිනිරවාණය කියන වවනය මරණයටම තිබෙන ගෞරවාන්විත වවනයක් නොවෙයි. උන් වහන්සේලා අවදි වී ඉන්නේ. අප කියන මරණයට උන්වහන්සේලා මැරිලා, කලින්ම රහත් වෙන මොහොත්ම මැරුණා. යමක් තිබුණ නම ඒ දෙයට මැරුණා. අයිති කරගෙන හිටියා නම දේවල් ඒ අයිතියට උන් වහන්සේලා මැරුණා.

තමන් අයිති කරගත් දේවල්වලට මැරෙන්නේ නැතිව, රහත් වෙන්න බැහැ කාටවත්. ඒ දෙක එකට තියෙන්නේ නැහැ.

රහතන් වහන්සේලා එක්තරා විදිහකට මිය ගිහිල්ලා. අපේ අර්ථයෙන් බැලුවාත් මිය ගිහිල්ලා. හැබැයි උන්වහන්සේලා තමයි ඇැත්තටම ජීවත් වෙන්නේ. අප ජීවත් වුණත් මැරිලා. අප හිතුවට අප ජීවත් වෙනවා කියා, නැහැ අප මැරිලා. අපට අයිතියි කියන හිනයකදී ඉන්නේ. හිනයක ඉන්න කෙනා ජීවත් වෙනවා කියන්න බැහැ. හැබැහින්ම ජීවත් වෙන්නේ රහතන් වහන්සේලා. මක් නිසා ද, උන්වහන්සේලා සියලුම සිහිනවලට මැරිලා. කිසිම හිනයකට බැහැ උන්වහන්සේලාව මරන්න, උන්වහන්සේලාව නැති කරන්න. ගරිරය ලෙඩි වෙන්න පුළුවන්. තනි වෙන්න පුළුවන්. බඩින්නේ ඉන්න සිද්ධ වෙන්න පුළුවන්. බැණුම් අහන්න වෙන්න පුළුවන්. ඒ සියල්ල සිදු වූවත් ඒවාට බැහැ උන් වහන්සේලාව නැවතත් හින දකින තත්වයට පත් කරන්න. ඒ නිසා මැරෙන්නේ නැති කෙනා කවුද? මරණය නොදකින්නේ කවුද? ඒ අවදි වූ කෙනා විතරයි. අනිත් හැම කෙනාම මරණයට පත් වෙනවා, මැරෙනවා, මිය යනවා, එනමුදු මිය යාම නිමාවක් නෙමෙයි. ඒ කරාන්දරයේ තවත් කොටසක මුල, ආරම්භය මිස අවසානය නොවයි. තවත් අලුත් කරාවක මුලට කියන නමක් පමණයි මරණය.

කපාන්දර නැත්තම්, කිසිම කපාන්දරයක් නැත්තම්, එතකොට මරණය නැමති ජවනිකාවන් නැහැ. ඒ නිසා රහතන් වහන්සේලා මිය යන්නේ නැත. මිය යන්නේ කුවද මේ හින ලෝකවල ඉන්න අය. ඒ හින ලෝක තුළ ඉන්න වරිතත් මැරෙනවා. හින දැකින කෙනා පමණක් නොමෙයි. වරිතත් මැරෙනවා. එතකොට අපට දුකයි. ඒ වරිත අපෙන් ඇත්ත වෙන කොට එම වරිත ආස්ථිතව සිහින දුටු කෙනාට දුකයි. ඒ වරිත බණිත කොට දුකයි. හැඳුයි මේ සියල් දුක, හොඳට විගුහ කර බැලුවාත් “මගේ ලෝකයේ මා දැකින හිනයක් පමණයි”. ඉන් එහා දෙයක් නැහැ.

පින්වතුනි, ඒ නිසා සිහිය ඉතාම වැදගත්. මේ මොහොත ඉතාම වැදගත්. මෙතන ඉතාම වැදගත්, මෙතන කියන්නේ, කොතැන හෝ තමන් ඉන්න තැන. සිහියෙන් ඉන්න පුළුවන් නම් හොඳ අවධානයෙන් ඉන්න පුළුවන් නම්, කිසිම කපාන්දරයක් හදා ගන්නේ නැතිව, සිදු වන දෙයම පුරුණ වශයෙන් අවධානයයෙන් මොනව ද වෙන්නේ, තමන්ට? මොනවද ඇහෙන්නේ? මොනවා ද පේන්නේ? මොනව ද මතක් වෙන්නේ? මේ සියල් සිදුවීම්වලට සිහියෙන් ඉන්න පුළුවන් නම්, ඒ කිසිම දෙයක් අල්ලාගෙන මොනම හිනයක්වත් හදා ගන්නේ නැතුව. අන්න එතන දුක් විදින කෙනෙකු නැහැ. එතන නැහැ මරණයක්, මරණයක් නැති, දුකක් නැති අසහනයක් නැති,

හිනයක් නැති, සර්වී අත්දුකීමක් පිළිබඳ සන්නිවේදනයකුයි ධරුම දේශනාවකින් සිදු වන්නේ.

සැම දෙනාටම තෙරුවන් සරණය!